

ශීර්ෂය 238 - රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය 238 - රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 31 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 ජූලි 22 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංස්කෘත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍යය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංස්කරණය කළ 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍යය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024ට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර, එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්පන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

2. වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 ආදායම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
මු.රෙ 128 (2) ඉ ප්‍රකාරව, රජයට ලැබිය යුතුව තිබෙන හිඟ ආදායම් අප්‍රමාදව එකතු කර ගැනීම සම්බන්ධව රාජ්‍ය ආදායම පිළිබඳ ගණන්දීමේ නිලධාරියකුගේ වගකීම වුවත්, 2010 වර්ෂයට පෙර සිට පැවත එන හා 2024 දෙසැම්බර් 31 දිනට වූ රු.62,783,502 ක් වූ හිඟ සමාජ වගකීම් බදු මුදලින් සමාලෝචිත වර්ෂය තුළ කිසිදු බදු මුදලක් අයකර ගෙන නොතිබූ අතර ඊට අදාළව සාධනීය පියවරක් ගැනීමට 2024 දෙසැම්බර් 31 දින වන විටත් දෙපාර්තමේන්තුව අපොහොසත්වී තිබුණි.	සමාජ වගකීම් බද්ද එක්රැස් කරන ආයතන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව වෙත හිඟහිටි ආදායම් එක්රැස් කර ගැනීම සඳහා වගකීම පවරා ඇති බවත්, එම ආදායම් අප්‍රමාදව එක්රැස් කිරීම සම්බන්ධව උපදෙස් ලබාදී ඇති බවත්, මෙම හිඟ ආදායම් අයකර ගන්නා ලෙස ලිපි මගින්ද, කළමනාකරණ විගණන රැස්වීමේ දී හා මාසික මුදල් ප්‍රවාහ කළමනාකරණ රුස්වීමේ දී ද මෙම හිඟ ආදායම් කඩිනමින් රැස්කරගන්නා ලෙස අදාළ ආයතන දැනුවත් කර ඇත.	මුදල් රෙගුලාසි ප්‍රකාරව හිඟ ආදායම් අප්‍රමාදව එකතු කර ගැනීමට කටයුතු කළ යුතු වීම.

3.2 වියදම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පුනරාවර්තන වැය විෂයයන් 09 ක් සහ ප්‍රාග්ධන වැය විෂයයක් සඳහා 2024 වර්ෂයේදී වෙන් කරන ලද එකතුව රු.30,155,000 ක් වූ ශුද්ධ	රියදුරු සේවයේ නිලධාරීන් අනුප්‍රාප්තිකයන් රහිතව වැටුප් රහිත විදේශ නිවාඩු ලබා ගැනීම හා පුරප්පාඩු පැවතීමත්, මාණ්ඩලික	මු.රෙ. 50 ප්‍රකාරව වාර්ෂික ඇස්තමේන්තු හැකිතාක් නිවැරදිව

ප්‍රතිපාදනයෙන් රු.14,234,994 ක් උපයෝජනය කිරීමෙන් තොරව ඉතිරි වී පැවතුණි. එය එම වැය විෂයයන්ගේ ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 30 සිට සියයට 97 ක් දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් ඉතුරු වී තිබුණි.

නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් හට ඇස්තමේන්තු කළ පුහුණු වැඩ සටහන් අපේක්ෂිත පරිදි හිමි නොවීමත්, අමාත්‍යාංශයේ ගොඩනැගිලි පාලන අංශය මගින් අදාළ අලුත් වැඩියාවන් සිදු වීමත්, මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ නව වාහන දෙකක් ලබා ගැනීමට 2023 වර්ෂයේ සිට අනුමැතියට ඉදිරිපත් කළද, එක් වාහනයක් පමණක් ප්‍රසම්පාදනය කිරීමත්, අපේක්ෂිත පරිදි වියදම් සිදු නොවීමත්, සංග්‍රහ වියදම් අවම වීමත්, දෙපාර්තමේන්තුව මගින් කරනු ලබන වාර්ෂික මුද්‍රණ වියදම් අපේක්ෂිත පරිදි වියදම් සත්‍ය වශයෙන් දැරීමට සිදු නොවීමත් යන කරුණු මත ප්‍රතිපාදන ඉතිරි වී ඇත.

පිළියෙල කළ යුතු වීම.

(ආ) ප්‍රාග්ධන වැය විෂයයකට අදාළව මුල් ඇස්තමේන්තුගත ප්‍රතිපාදනය වූ රු.600,000 ට අමතරව මු.රෙ.66 මගින් රු.1,830,000 ක් එනම්, මුල් ඇස්තමේන්තුවෙන් සියයට 305 ක් වූ සැලකිය යුතු ප්‍රමාණයකින් ප්‍රතිපාදන වැඩිකර ගෙන තිබුණි.

දෙපාර්තමේන්තුවේ පවතින රාජකාරි ස්වභාවය අනුව, වැඩි ධාරිතාවයකින් යුතු ක්‍රියාකාරිත්වය වැඩි යන්ත්‍ර අවශ්‍යතාවය මත, කඩිනමින් නව ලැප්ටොප් පරිගණක යන්ත්‍ර සහ ඩෙස්ක්ටොප්(Desktop) පරිගණක යන්ත්‍ර මිලදිගැනීම සඳහා ප්‍රතිපාදන වැඩි කර ගැනීමට සිදු විය.

- එම -

(ඇ) පුනරාවර්තන වැය විෂයයන් 02කට අදාළව ඇස්තමේන්තුගත ප්‍රතිපාදන එකතුව වූ රු.1,500,000 න් මුදල් රෙගුලාසි 66 මගින් එකතුව රු.1,045,000 ක් වෙනත් වැය විෂයයන් සඳහා මාරු කර තිබුණි. එනම්, එක් වැය විෂයයක මුල් ඇස්තමේන්තුගත ප්‍රතිපාදනයෙන් සියයට 56කින්ද, අනෙක් වැය විෂයයෙන් සියයට 95 කින්ද, සැලකිය යුතු ප්‍රමාණයකින් ප්‍රතිපාදන අඩු කර තිබුණි.

මුදල් අමාත්‍යාංශයේ ගොඩනැගිලි පාලන අංශය විසින්, අදාළ අලුත් වැඩියාවන් සිදුවන බැවින් අපේක්ෂා කළ පරිදි වියදම් දැරීමට සිදු නොවීමත්, අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේදී දේපළ ණය සඳහා අපේක්ෂා කළ පරිදි වැය දැරීමට සිදු නොවීම හේතුවෙන් අදාළ ප්‍රතිපාදන මාරු කරන ලද බවත්. ඉදිරි ඇස්තමේන්තු සකස් කිරීම් වලදී ඉතිරිවීම් ඇති නොවන පරිදි තවදුරටත් තාත්වික ලෙස ඇස්තමේන්තු සකස් කරන ලෙස නිලධාරීන් දැනුවත් කරන ලදී.

- එම -

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 සැලසුම් කිරීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 අගෝස්තු 20 දිනැති රාජ්‍ය මුදල් වක්‍රලේඛ අංක 02/2020 හි 03 ඡේදය ප්‍රකාරව, සමාලෝචිත වර්ෂයට අදාළ ක්‍රියාකාරී සැලැස්ම තුළ අන්තර්ගත කළ යුතු ක්‍රියාකාරකම්වල ප්‍රතිදානය (Output) හා ප්‍රතිඵලය (Outcome) සඳහන් කර නොතිබුණි. එම හේතුවෙන් ක්‍රියාකාරී සැලැස්මට අනුව ක්‍රියාකාරකම්වල කාර්යක්ෂමතාවය පරීක්ෂා කිරීමට නොහැකි විය. එමෙන්ම, ක්‍රියාකාරකම් සඳහා වගකිවයුතු නිලධාරියා පිළිබඳව සඳහන් කර නොතිබුණි. තවද, මාර්ගෝපදේශයේ 3 (ඊ) ඡේදය ප්‍රකාරව, ක්‍රියාකාරී සැලැස්ම තුළ අභ්‍යන්තර විගණන සැලැස්ම අන්තර්ගත කර නොතිබුණි.	ඉදිරියේදී නිශ්චිතව අදාළ ක්‍රියාකාරී සැලැස්ම තුළ ක්‍රියාකාරකම්වල ප්‍රතිදානය (Output) සහ (Outcome) සඳහන් කර අදාළ වගකිවයුතු නිලධාරියාගේ තොරතුරු සමඟ නියමිත පරිදි සකස් කර ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබේ.	රාජ්‍ය මුදල් වක්‍රලේඛය ප්‍රකාරව, කටයුතු කළ යුතු වීම

4.2 වාර්ෂික කාර්යසාධන වාර්තාව

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(2) වගන්තිය හා 2020 අගෝස්තු 28 දිනැති අංක 02/2020 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයේ මාර්ගෝපදේශ අංක 14 ප්‍රකාරව, මූල්‍ය ප්‍රකාශන සමඟ වාර්ෂික කාර්යසාධන වාර්තාව විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	ඉදිරි වර්ෂයේ සිට කෙටුම්පත් වාර්ෂික කාර්යසාධන වාර්තාව විගණනයට ඉදිරිපත් කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.	රාජ්‍ය මුදල් වක්‍රලේඛය හා 2018 අංක 19 දරන ජාතික විගණන පනත අනුව, කාර්ය සාධන වාර්තාව පිළියෙල කර මූල්‍ය ප්‍රකාශන සමඟ විගණනයට ඉදිරිපත් කළ යුතු වීම.

4.3 ප්‍රසම්පාදනයන්

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
රාජ්‍ය ආයතන වෙත රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය හඳුන්වාදීම පිළිබඳව වූ 2018 ඔක්තෝබර් 23 දිනැති අංක 05/2018 හා 2019 දෙසැම්බර් 17 දිනැති අංක 08/2019 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය ප්‍රකාරව, ප්‍රසම්පාදන අස්ථිත්ව, මිල සැඟහුම් ක්‍රමයට ප්‍රසම්පාදන කිරීමේදී විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය භාවිතා කළ යුතු වුවද, දෙපාර්තමේන්තුව විසින් 2024 වර්ෂයේදී සිදුකළ මුළු ප්‍රසම්පාදන අවස්ථා 11කින්, අවස්ථා 08 කදී එකතුව රු3,539,975 ක් වූ හාණිමය ප්‍රසම්පාදනයන් විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය භාවිතා කිරීමෙන් තොරව මිල සැඟහුම් ක්‍රමයට සපයාගෙන තිබුණි.	රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය උපයෝගී කරගනිමින් ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීම සඳහා, අදාළ නිලධාරීන් පුහුණු කිරීමෙන් අනතුරුව 2024 වර්ෂයේ අවසානයේ සිට ආරම්භ කර දැනට සියළුම ප්‍රසම්පාදන කටයුතු විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය හරහා සිදුකරනු ලැබේ.	චක්‍රලේඛය ප්‍රකාරව විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය භාවිතා කර ප්‍රසම්පාදන කටයුතු කළ යුතු වීම.

5. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 දෙසැම්බර් 31 දින වන විට අනුමත කාර්ය මණ්ඩලයේ තනතුරු 62 න් 14 ක් හෙවත් අනුමත තනතුරු සංඛ්‍යාවෙන් සියයට 22 පුරප්පාඩු වී පැවැති අතර, ඒ තුළ ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 22 න් තනතුරු 06ක් හෙවත් අනුමත තනතුරු සංඛ්‍යාවෙන් සියයට 27 පුරප්පාඩු වී පැවැතුණි.	දෙපාර්තමේන්තුවේ තනතුරු පුරප්පාඩු සඳහන් කරමින් එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා නිලධාරීන් පත් කිරීමට අදාළ කටයුතු සිදු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය හා මුදල්, ආර්ථික ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙත නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදු කර ඇත.	කඩිනමින් පුරප්පාඩු පිරවීමට කටයුතු කළ යුතු වීම.